

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව
காணி ஆக நாயாளர் நாயகத்தின் திணைக்களம்
LAND COMMISSIONER GENERAL'S DEPARTMENT

ෆැක්ස්
 බැක්ස්
 Fax } 2684051

ඊ-මේල්
 ඊ-මේල්
 E-mail } Landcom@sltnet.lk

නො. 07, ග්‍රෙගරි මාවත, කොළඹ 07.
 இல. 07, கிரேගரீஸ் மாளிகை, கொழும்பு-07.
 No. 07, Gregory's Avenue, Colombo 07.

මගේ අංකය
 எனது இல.
 MY NO

5/2/6/රනිම වතුලෙබ

ඔබේ අංකය
 உமது இல.
 YOUR NO



දිනය
 திகதி
 DATE } 2007.09.19

වතුලෙබ අංක 2007/3

සුලුම ප්‍රාදේශීය ලේකම්වරුන්,
 රජයේ / සහකාර ඉඩම් කොමසාරිස් වරුන් (අන්තර් පළාත්).

ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ

නිකුත් කර ඇති ප්‍රදාන පත්‍ර වල පසු කටයුතු.

ශ්‍රී ලංකාව තුළ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ඉඩම් කැබලි මිලියන 1.2 පමණ ප්‍රමාණයක් සඳහා මේ වන විට ප්‍රදාන පත්‍ර නිකුත් කර ඇති අතර වර්ධමාන ආර්ථික හා සමාජ අවශ්‍යතාවයන් පුළුල් වීම සමඟ මෙම ප්‍රදාන පත්‍ර වල පසු කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් වන මහජන ඉල්ලීම් ක්‍රමයෙන් ඉහළ යන බව සෙනියොස් ඇත. මේ නිසා ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා කාර්ය මණ්ඩල වලට ප්‍රදානපත්‍ර වල පසු කටයුතු සම්බන්ධව නිසි අවබෝධයක් තිබීම හා සෑම කාර්යාලයකම එකාකාරී ස්වරූපයෙන් කටයුතු කිරීම සඳහා මාර්ගෝපදේශ සැපයීම අවශ්‍ය බව තීරණය කර ඇත. එබැවින් දැනට නිකුත් කර ඇති වතුලෙබ හා ලිපි මගින් දී ඇති උපදෙස් සංශෝධනය කරමින් මෙම වතුලෙබ නිකුත් කරනු ලැබේ. මෙහි සඳහන් කරුණු සම්බන්ධව වෙනත් වතුලෙබ හා ලිපි මගින් දෙනු ලැබූ උපදෙස් කමහ ගැටීමක් ඇති වේ නම් එම උපදෙස් අභිබවා මෙම වතුලෙබයේ උපදෙස් ක්‍රියාත්මක වන බව සැලකිය යුතුය.

සාමාන්‍යයෙන් ප්‍රදානපත්‍ර පසු කටයුතු අතර පහත සඳහන් අවස්ථා වලට වැඩි ඉල්ලීමක් දක්නට ලැබේ...

01. ප්‍රදාන පත්‍ර වල කොන්දේසි ලිහිල් කරගැනීම.
02. ප්‍රදාන පත්‍ර වල වරද නිවැරදි කරගැනීම.
03. ප්‍රදාන පත්‍ර වල උරුම තහවුරු කරගැනීම.
04. විවිධ ගැටලු නිසා බෙදා නොදී කාර්යාලයේ රඳවාගෙන ඇති ප්‍රදානපත්‍ර පිළිබඳ කටයුතු.
05. ප්‍රදානපත්‍ර බැහැර කිරීම.

I කොටස

ප්‍රදාන පත්‍ර වල කොන්දේසි ලිහිල් කරගැනීම.

අතුරු බෙදීම සඳහා ඉඩ නැති ඉ. කො. 143 ආකෘතියෙන් නිකුත් කර ඇති ප්‍රදාන පත්‍ර මෙන්ම අතුරු බෙදීමට ඉඩ ඇති ඉ. කො. 142 ආකෘතියෙන් නිකුත් කර ඇති ප්‍රදාන පත්‍ර වල ඉඩම, III වන උපලේඛනයට අයත් දොතින් අතර කොටස කර ගැනීම සඳහා අවම බෙදුම් එකකය ලිහිල් කරන ලද නව ප්‍රදාන පත්‍ර ලබාගැනීමේ අරමුණ

කාර්යාලය பொது General	2677166	ආයතන இலாகை Establishment	2671473	පිණිස கணக்கு Accounts	2675574	ඉඩම් காணி Land	2675576	සංවර්ධන ஆயෝගය Development	2677293
-----------------------------	---------	--------------------------------	---------	-----------------------------	---------	----------------------	---------	---------------------------------	---------

ඇතිව කරනු ලබන ඉල්ලීම වැඩි වශයෙන් ඉදිරිපත් වනු ඇති බැවින් දැනටමත් මෙම කොන්දේසි ඉටු කිරීම සඳහා ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ කාර්යය කරගෙන යන බැවින් ඉහත අත්හැරීමට අවස්ථාවකදී හැර එවැනි ඉල්ලීම භාරගැනීම සීමා කිරීමට කටයුතු කරන ලෙස මෙයින් උපදෙස් දෙනු ලැබේ. ඉදිරියේදී මේ අන්දමේ ඉල්ලීමක් ඇතිවුවහ විට III වන උපලේඛනයක් යොදා ගෙන නිවාස ඉදිකරගෙන හෝ සංවර්ධනය කරගෙන සිටින අවස්ථාවක එම ඉඩම අවම කොටස් කර ගැනීමට කැමති ඉල්ලීම හෝ එවැනි තදබල අවශ්‍යතාවක් ඇති ඉල්ලීම සම්බන්ධව පමණක් ක්‍රියා කිරීම සුදුසුය. දැනටමත් මේ අන්දමේ විශාල ප්‍රදාන පත්‍ර සංඛ්‍යාවක් රජයට ආපසු භාරගැනීම සඳහා ලැබීම බොහෝ මෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ද අධිරාජ්‍යාධිකාරයට පත්ව ඇති බව සිහිපත් කරමි.

කොන්දේසි ලිහිල් කරගැනීමට අදාළ එවැනි ඉල්ලීම සම්බන්ධව පහත සඳහන් පියවර ගැනීමට ක්‍රියා කළ හැකිය.

- (i) මේ සමඟ අමුණා ඇති ආමුණු I ආකාරයේ වාර්තාවක් අදාළ පරිදි පලාත් ඉඩම් කොමසාරිස් හෝ මා වෙත එවා දීමට ප්‍රදාන පත්‍රය ආපසු රජයට භාර ගැනීම සඳහා අනුමැතිය ලබාගැනීම.
- (ii) අනුමැතිය ලද පසු අදාළ ප්‍රදාන පත්‍රය ආපසු රජයට භාරගැනීමේ ප්‍රකාශයක් ඇමුණුම 2 මගින් ප්‍රදාන පත්‍රකරු / පරිපාලක / උරුමකරුගෙන් ආපසු රජයට භාරගෙන, එම ප්‍රකාශය ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි නොකර පැරණි ප්‍රදාන පත්‍රය, එහි කාර්යාල පිටපත සමඟ එම ප්‍රදාන පත්‍ර අංකය හා රේඛා චිත්‍රය ද භාවිතා කර ප්‍රදාන පත්‍රකරු හෝ උරුමකරුවන් තමන් නව ප්‍රදාන පත්‍රයක් පිළියෙල කර අදාළ පරිදි පලාත් ඉඩම් කොමසාරිස් මගින් මා වෙත එවන්න.
- (iii) ප්‍රදාන පත්‍රය අවලංගු කළ බව මා විසින් දැන්වූ පසු පැරණි ප්‍රදාන පත්‍රය ලියාපදිංචි කර තිබුණේ නම් රජයට ප්‍රදාන පත්‍රය ආරද්‍රව්‍ය ප්‍රකාශය ලියාපදිංචි කර එම ප්‍රකාශය පැරණි ප්‍රදාන පත්‍රයට අමුණා එය ප්‍රදාන පත්‍ර වෙලාවේ ගොණු කරන්න. ඉහත පසුව නව ප්‍රදාන පත්‍රය ද එම පත්පූරුවෙහි ලියාපදිංචි කරවා ගිණිකරුවාගේ දෙපත.

II කොටස

ප්‍රදාන පත්‍ර වල වරද නිවැරදි කරගැනීම.

ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කර ඇති ප්‍රදාන පත්‍ර වල වැරදි නිවැරදි කිරීම සම්බන්ධව ප්‍රාදේශීය ලේකම් කාර්යාල විවිධ කාලයන් ක්‍රියාකරන බව පෙනී යාස් ඇත. එබැවින් මේ පිළිබඳ පහත සඳහන් පැහැදිලි කිරීම කරමි.

- (අ) වැරදි නිවැරදි කිරීමේ නීතිමය පදනම
ප්‍රදාන පත්‍රයක වරද නිවැරදි කිරීමට ප්‍රතිපාදන සලසා ඇත්තේ රජයේ ඉඩම් ආඥා පනතේ 20 වෙනි වගන්තිය යටතේය. එයට අංක 7 දරණ රෙගුලාසිය ද අදාළවේ.
- (ආ) වරද නිවැරදි කරන්නේ කවුරුන් විසින්ද ?
රජයේ ඉඩම් ආඥා පනතේ 20 වෙනි වගන්තිය සඳහා පනවා ඇති 7 වෙනි රෙගුලාසිය අනුව ප්‍රදාන පත්‍රයක වරදක් නිවැරදි කිරීමේ බලය ඇත්තේ ඉඩම් කොමසාරිස් ජනරාල් වරයාටය. එම බලය මගේ 1991.05.08 දිනැති චක්‍රලේඛයෙන් පළාත් ඉඩම් කොමසාරිස්වරුන්ට හා අන්තර් පලාත් වල නියෝජ්‍ය ඉඩම් කොමසාරිස්වරුන්ට පවරා ඇත.

ඉවත් කිරීම
රජයේ
සේවයේ

(ඇ) වරද නිවැරදි කිරීමේ සීමා

නිවැරදි කළයුතු තරම වරදක් ඇති බවට හා එම වරද යළිදැක විසින් ගිණා මකා සිදු කළ වරදක් නොවන බවට සැහීමකට පත්විය යුතුය. තවද අදාළ වරද ඉඩම් ලෙජරයේ සහ බලපත්‍රයේ සඳහන් තොරතුරු වලට අනුකූල වන තරමේ නිවැරදි කිරීමක් අවශ්‍ය වන වරදක් විය යුතුය. මේ යටතේ සම්පූර්ණයෙන්ම ඉඩම් පිළිබඳ විස්තරය හෝ සම්පූර්ණයෙන්ම ප්‍රදාන හිමියා වෙත ඒ වන ආකාරයේ සංශෝධන සිදු කළ නොහැක. එවැනි සංශෝධනයක් අවශ්‍ය නම් ඒ පිළිබඳව උපදෙස් අදාළ පරිදි පළාත් ඉඩම් කොමසාරිස්ගෙන් හෝ මගෙන් විමසන්න.

(ඈ) නිවැරදි කරන ආකාරය

- (i) වරදක් නිවැරදි කරදෙන ලෙස අදාළ ප්‍රදානලාභියාගෙන් ඉල්ලීමක් දිවුරුම් ප්‍රකාශයක ස්වරූපයෙන් ලබාගන්න. (ඇමුණුම 3) (අදාළ සංශෝධන තහවුරු කිරීම සඳහා අවශ්‍ය සාක්ෂි ඉල්ලුම්කරු විසින් ඉදිරිපත් කළ යුතුය.)
- (ii) එම ඉල්ලීම ගැන අදාළ පරිදි ග්‍රාම නිලධාරියාගේ ක්ෂේත්‍ර උපදෙසකගේ හා ජනපද නිලධාරියාගේ වාර්තා ගන්න. (ඇමුණුම 4)
- (iii) ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය අදාළවන පරිදි පළාත් ඉඩම් කොමසාරිස් හෝ නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් (අන්තර් පළාත්) වෙත යවන්න. (ඇමුණුම 5)

මූලික නිර්දේශය යැවීමේදී ප්‍රදානපත්‍රයේ වරද ඒ වැරදි කිරීම් පිළිබඳ සටහන් කිසිවක් තැබීම අවශ්‍ය නැත. එම වාර්තා ලද පසු පළාත් ඉඩම් කොමසාරිස් හෝ නියෝජ්‍ය ඉඩම් කොමසාරිස්, (අන්තර් පළාත්) සහ අදාළ ප්‍රදානකරු යන දෙදෙනාම ප්‍රදානපත්‍රයේ හා කාර්යාල පිටපතේ අදාළ සංශෝධන යටතේ තබා අත්සන් කර, ප්‍රදාන පත්‍රයේ මුල් පිටපතෙන් සහතික කරන ලද ජායා පිටපතක් ද සමඟ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වෙත යවා ලියාපදිංචි කරවා මුල් පිටපත හා කාර්යාල පිටපත ඔබ වෙත එවනු ඇත. මේ සම්බන්ධව මේ වන විට වෙනත් ක්‍රියාමාර්ගයක් ඔබගේ කාර්යාල මගින් ගනිමින් තිබේ නම් කරුණාකර එම ක්‍රියාමාර්ගය අත්හිටවා මෙම උපදෙස් පරිදි ක්‍රියාකර ප්‍රදානපත්‍ර වලට අදාළ වැරදි නිවැරදි කිරීමට කටයුතු කරන්න. නිවැරදි කළයුතු කරුණු එක් අවස්ථාවක යොදන පිටපතක් මගින් නිවැරදි කිරීමට නිර්දේශ කළයුතු අතර පිටසත් නිතර නිතර ප්‍රදානපත්‍රයේ යෙදීමට නිර්දේශ නොකළ යුතුය.

III කොටස

ප්‍රදාන පත්‍ර වල උරුම ආහනික කිරීම.

ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කරන ලද ප්‍රදාන පත්‍රයක පසු අයිතිය ප්‍රදානකරු විසින් නම් නොකර මිය ගිය අවස්ථාවක කලත්‍රයා පිටතදී සිටින්නේ නම් ඔහුට / ඇයට ජීවිත භක්තිය හිමි වන අතර කලත්‍රයා නොමැති විටක III වන උපලේඛනයක මුල් සුදුස්සාට ඉඩම් උරුමය සාරෝපණය වේ. උරුම ආරෝපණය වීම ප්‍රදානපත්‍රකරුගේ මරණය සමගම නිෂ්පාදිත ක්‍රියාත්මක වීම මත සිදුවේ. උරුමකරුගේ උරුම සාරෝපණය ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන තුරු අරමුණ නොවේ යැයි නාසැලකිය යුතුය. මහජනතාව තුළ මෙම නීතිමය තත්ත්වය පිළිබඳ ඇති නොදැනුවත්භාවය නිසා ප්‍රදාන පත්‍රයට ඇති කම උරුම සහතික කර එය ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කර දෙන ලෙස කරනු ලබන ඉල්ලීම ඉගළ යොස් ඇති බැවින් මෙහිදී ප්‍රාදේශීය

ලෙකම්වරුන්ට නීතියේ හෝ නියෝග වල සඳහන් නොවන අමතර පුර්පාලනමය කටයුත්තක් පැවරී ඇත. දැනට පවතින සමාජ හා ආර්ථික පසුබිම තුළ III වන උපලේඛනයේ මුල් සුදුස්සාව සමඟින් උරුම සහතික කර ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කිරීමට යාමේදී විශාල සමාජ හැටලු මෙන්ම විරෝධතා එල්ලවනු ඇතිය හැකිය. මේ තත්ත්වය මත ඉඩම් සංවර්ධන ආදාය පනතට සුදුසු සංශෝධන දැනට යෝජනා කර තිබෙන නිසා ප්‍රාදේශීය ලෙකම්වරුන් මගේ 2006/2 චක්‍රලේඛයේ උපදෙස් මත ක්‍රියා කිරීම අවශ්‍යය.

III වන උපලේඛනයේ මුල් සුදුස්සාව හා ඉඩම් භුක්ති විඳින අනෙකුත් අයගේ එකඟතාව මත සමථයන් ක්‍රියාත්මක කිරීම සඳහා උරුම සහතික කිරීමට මගේ 2006/4(i) චක්‍රලේඛයෙන් උපදෙස් දී ඇති නිසා එවැනි අවස්ථාවක මේ සමග ගඳුන්වා දී ඇති ආකෘති භාවිතා කරමින් උරුම සහතික කිරීම කළ හැකිය. උරුම සහතික කිරීම සඳහා විවිධ ආකෘති පත්‍ර ප්‍රාදේශීය ලෙකම් කාර්යාල භාවිතා කරන බවට පෙනී ගොස් ඇති නිසා මේ සමග, ගඳුන්වා දෙන ආකෘති පමණක් භාවිතා කිරීමට කරුණාකර කටයුතු කරන්න. චක්‍රලේඛයේ උපදෙස් නැති අවස්ථා සඳහා මෙම ආකෘති විවිධාකාරයෙන් සංශෝධනය කරමින් භාවිතා කිරීම අත්හිටුවන්න. වෙනත් අවශ්‍යතාවන් ඇති අවස්ථාවන් ඇත්නම් ඒ පිලිබඳව මාගේ උපදෙස් ලබාගැනීමට කරුණාකර කටයුතු කරන්න. භාවිතා කළ යුතු ආකෘති මෙසේය.

- (i) ඇමුණුම 6 ආකෘතිය - III වන උපලේඛනයේ මුල් සුදුස්සාවගේ ඉඩමේ මුල් අයිතිය සහතික කරදීම සඳහා.
- (ii) ඇමුණුම 7 ආකෘතිය - ප්‍රදානපත්‍රකරුගේ නලත්‍රයාගේ ජීවිතභූක්තිය සහතික කරදීම සඳහා.

IV කොටස

විවිධ ගැටලු නිසා කාර්යාලයේ රඳවාගෙන ඇති ප්‍රදානපත්‍ර

(1) අතිගරු ජනාධිපතිතුමා අත්සන් කිරීමට පෙර ප්‍රදානපත්‍රකරු මියගිය දීමනාපත්‍ර

මෙම ප්‍රදානපත්‍ර වල වලංගුතාවයක් නැත. එවා අතිගරු ජනාධිපතිතුමා අත්සන් කර ඇති බැවින් ප්‍රමාණවත් තොරතුරු එවා අවලංගු කරවා ගැනීමට ක්‍රියා කළ යුතුය. එබැවින් මියගිය ප්‍රදානපත්‍රකරුගේ මරණ සහතිකය ද සමග මියගිය පුද්ගලයන්, ප්‍රදානපත්‍රකරුන් එකම පුද්ගලයෙකු බවට සහතික කර ප්‍රදානපත්‍රය හා එහි කාර්යාල පිටපත සමග අදාළ පරිදි පළාත් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් හෝ මා වෙත එවන්න.

පළාත් ඉඩම් කොමසාරිස්වරුන් වෙත ලැබෙන එවැනි ප්‍රදානපත්‍ර පිලිබඳව මගේ 5/2/රැස්විම/2005 සහ 2005.06.29 ලිපියේ උපදෙස් පරිදි ක්‍රියාකර ප්‍රදානපත්‍ර අවලංගු කර ඔබ වෙත දැන්වා එවනු ඇත. මා වෙත ලැබෙන ප්‍රදානපත්‍ර අවලංගු කර නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් (අන්තර් පළාත්) මගින් ඔබ වෙත දැන්වා එවීමට කටයුතු කරමි.

මේ අන්දමින් ප්‍රදානපත්‍ර අවලංගු කළ බවට ඔබ වෙත දැන්වූ පසු එම ප්‍රදානපත්‍රය ලියාපදිංචි කර තිබුණේ නම් මෙහි ගඳුන්වා දී ඇති ඇමුණුම 8 ආකෘති පත්‍රය අනුව ප්‍රකාශයක් පිටපත් 3 කින් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ අදාළ පත්තරුවේ දී යාපදිංචි කරවා එයින් පිටපත් 2 ක් ආපසු ගෙන්වා ගෙන එක් පිටපතක් අවලංගු කළ ප්‍රදානපත්‍රය සමග ප්‍රදානපත්‍ර වෙළුමේ ගොනුකර තබාගන්න. ඒ බවට සටහනක් ලෙපරයේ යොදන්න. ඉන්පසු අවලංගු කළ ප්‍රදානපත්‍රයේ අංකය හා රේඛා විෂය භාවිතා කර ජීවිත භූක්තිකරු / උරුමකරු නමින් නව ප්‍රදානපත්‍රයක් අදාළ වන පරිදි පිදී යාල කර එවන්න.

V කොටස

ප්‍රදානපත්‍ර බැහැර කිරීම.

ප්‍රදානපත්‍ර බැහැර කිරීම සම්බන්ධව මා විසින් නිකුත් කර ඇති 2007/1 වන ලේඛයට ඔබේ අවධානය යොමු කරමි. ප්‍රදානපත්‍ර බැහැර කිරීම සඳහා දැනට ඉඩම් සංවර්ධන ආඥා පනතේ හා එහි රෙගුලාසි මගින් අර්ථ නිරූපනය කර ඇති "අනුමත වෙනත් නිශ්චිත ආයතන" වල ලැයිස්තුවක් ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ පහසුව සඳහා මේ සමඟ අමුණා ඇත. (ඇමුණුම 12) මෙම ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති විසින් 2007.05.09 දිනට 1988 අංක 78 දරණ මුදල් සංශෝධන පනත යටතේ හා 1988 අංක 30 දරණ බැංකු පනත යටතේ ලියාපදිංචි කරන ලද ආයතන වේ.

ජවිත භුක්තිය සමඟින් ලබා දී ඇති ප්‍රදානපත්‍ර බැහැර කිරීම.

ජවිත භුක්තිය සඳහා සමඟින් ලබා දී ඇති ප්‍රදානපත්‍රයක් බැහැර කිරීමේදී ජවිත භුක්තිකාරිය හා නීත්‍යානුකූල උරුමකරු යන දෙදෙනාගේම කැමැත්ත ලබාගැනීම අවශ්‍යය. එය අනුමත නිශ්චිත ආයතනයක උගස්තේ හෝ ඇපකරයක් ලෙස කැබිමට අවශ්‍ය වින් වුවද ජවිත භුක්තිකරු හා නීත්‍යානුකූල උරුමකරු යන දෙදෙනාට උගස්තේ හෝ ඇපකරයට බැඳී කැබිම යුතුය.

මූල්‍ය ආයතනයක් වෙත බැහැර කරනු ලැබූ ප්‍රදානපත්‍රයක අයිතිය පවරාගැනීම.

මූල්‍ය ආයතනයක් විසින් ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය නිසි පරිදි ලැබූ ප්‍රදානපත්‍රයක් බැහැර කරගෙන ඇති විටක හා එම මූල්‍ය ආයතනය (ප්‍රදානපත්‍රකරු හෙවත් යුතු ණය හෙවත් පැහැර ගැර ඇති විටක එම ඉඩම එම මූල්‍ය ආයතනයට පවරාගත හැකි. එසේ පවරා ගැනීමෙන් පසු එම ඉඩම සඳහා මූල්‍ය ආයතන විසින් විකුණුම් සහතිකයක් (Certificate of Sale) සකසා කර ලියාපදිංචිය සඳහා අවසර ඉල්ලා ඔබ වෙත ඉදිරිපත් කරනු ඇත. එම විකුණුම් සහතිකයට ප්‍රදානපත්‍රයේ සඳහන් කොන්දේසි ඇතුළත් ද යන්න පරීක්ෂා කොට එම කොන්දේසි ඇතුළත් නම් සමඟින් ලියාපදිංචියට අවසර දිය හැකිය. මූල්‍ය ආයතනයට මෙම ඉඩම ඕනෑම පුද්ගලයෙකුට විකිණිය හැකි ආර මිනුම් පුද්ගලයෙකුට මිලදී ගැනීමට හැකිය. එසේ වුවද එම ඉඩම ඉඩම් සංවර්ධන ආඥා පනතේ විධිවිධාන හා ප්‍රදානපත්‍රයේ කොන්දේසි සමඟ බැඳී පවතී. එම නිසා මූල්‍ය ආයතනය සකස් කරන විකුණුම්කරු ප්‍රදානපත්‍රයේ සඳහන් කොන්දේසි වලින් ද බැඳී පවතින බව සැලකිය යුතුය. එවැනි විකුණුම්කර සහතිකයක් ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලීමක් මූල්‍ය ආයතනයෙන් ලද විට ඊට අවසර දීමට ප්‍රාදේශීය ලේකම්ට ක්‍රියා කළ හැකිය. සරලව අර්ථ ගන්වන්නේ නම් මූල්‍ය ආයතනය මෙහි මිලදී ගන්නා ඉඩම, ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බෙදාහැර ඉඩමක් සේ කටයුරුවක් සැලකිය යුතුය.


ප්‍රදානපත්‍රකරු ණය හෙවත් පැහැර ගන්නු ලැබූ අවස්ථා වල එම ඉඩමේ අයිතිය පවරා ගැනීමට ක්‍රියා කරන බව මූල්‍ය ආයතනය ඔබ වෙත හැඳින්වූ විට කරුණාකර ඉහත උපදෙස් අනුව ක්‍රියා කරන ලෙස අදාළ මූල්‍ය ආයතනයන්ට දැනුම් දෙන්න.

"බැහැර කිරීම" යන්නෙන් අදහස් කරන්නේ එහි ව්‍යාකරණානුකූල විධිධාර්ථයන් හා සම්බන්ධිත ප්‍රකාශයන් ද සහිතව ඉඩමක් හෝ එහි අයිතිය පිලිබඳ ඕනෑම අත්දමක ගනුදෙනුවකි. නවද මජපුවතීන් හිමිකරුදීම, අත්තිම කැමති පත්‍රයකින් ලියාදීම, කැබි කිරීම, භූමිමාරු කිරීම, බදුදීම, උකස් කිරීම හෝ සිත්තක්කරව දීම යන කටයුතුන් වුවද මීට ඇතුළත් වන්නේය.

වෙනත් කරුණු

මෙම චක්‍රලේඛය මගින් පැහැදිලි නොවන කරුණු ඇත්නම් කරුණාකර එ පිළිබඳව මගේ උපදෙස් විමසීමට කටයුතු කළයුතු අතර මෙහි හඳුන්වා දී ඇති ආකෘති පත්‍ර එම අභිමතය පරිදි වෙනත් කරුණක් වෙනත් කරුණු සඳහා භාවිතා කිරීම නොකළ යුතුය. එවැනි අවශ්‍යතා යුක්ත ඇත්නම් එ ගැන මගේ අවධානය කරුණාකර යොමුකරන්න.

ඉහත කරුණු සම්බන්ධව මේ වන විට මා විසින් හෝ පළාත් ඉඩම් කොමසාරිස්වරුන් විසින් වෙනත් උපදෙස් සහ පොත පොදි විවේචනම් එම ඉපයදක් ඇතිවුවා කරුණාකර මෙම උපදෙස් අනුව ක්‍රියා කිරීමට සටහන් කරන්න. කරුණාකර මෙම චක්‍රලේඛය ලද බව දන්වන්න.


එස්. ඩී. එ. බී. බොරලැස්ස
ඉඩම් කොමසාරිස් ජනරාල්

- පිටපත් :-
- 01. ලේකම් - ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය - දැ. ගැ. ස.
 - 02. ලේකම් - රාජ්‍ය පරිපාලන හා සංවර්ධන කටයුතු අමාත්‍ය - දැ. ගැ. ස.
 - 03. රෙජිස්ට්‍රාර් ජනරාල් - ප්‍රදානපත්‍ර වල සපු කටයුතු වලදී ලේඛන ලියාපදිංචි කිරීම පිළිබඳව මෙහි දී ඇති උපදෙස් ඔබගේ අතිරේක රෙජිස්ට්‍රාර් ජනරාල්වරුන් වෙත ලබාදෙන්නේ නම් මැනවි. මෙහි හඳුන්වා දී ඇති ආකෘති හා අනුමත ආකෘති පත්‍ර ගැරුණු විට දැනට ලේකම්වරුන් විසින් පිළියෙල කර එවන වෙනත් ලේඛන ලියාපදිංචි කිරීම අත්හිටුවීමට ක්‍රියා කරන ලෙස කැණී කට දන්වා සිටිමි.
 - 04. සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් - දැ. ගැ. ස.
 - 05. සියලුම පළාත් ඉඩම් කොමසාරිස්වරුන් වෙත - ඉඩම් සංවර්ධන ආයතන පනත යටතේ නිකුත් කර ඇති ප්‍රදානපත්‍ර වල සපු කටයුතු සම්බන්ධව මෙම චක්‍රලේඛයේ උපදෙස් අනුව ක්‍රියා කිරීම සඳහා කටයුතු වටහාලීමට අදාළව වෙනත් උපදෙස් වක්‍රලේඛ නිකුත් කිරීම අත්හිටුවීම සඳහා.

අලුණම 1

මගේ අංක:-
 200..... මස දින,
 කාර්යාලයේ දී

ඉඩම් කොමසාරිස් ජනරාල් / පළාත් ඉඩම් කොමසාරිස්,

ප්‍රදානපත්‍ර වල කොන්දේසි ලිහිල් කරගැනීම.

මතු සඳහන් ප්‍රදානපත්‍රයේ සඳහන් කොන්දේසි ලිහිල් කරගැනීමට ඉල්ලීමක් මා වෙත ලැබී ඇත. ඉඩම් සම්බන්ධ විස්තර පහත සඳහන් කරන අතර ප්‍රදානපත්‍රයේ ඉඩම් බෙදුම් ඒකකය සහ ඉඩම භාගය ලිහිල් කරමින් සංශෝධිත ප්‍රදානපත්‍රයක් පිළියෙල කිරීම කිරීමේදී කරුණු එසේම මෙම ප්‍රදානපත්‍රය ආපසු රජයට භාරගැනීම සඳහා අනුමැතිය පතවී.

01. ප්‍රදානපත්‍රයේ අංකය :
02. අතුරු බෙදීමට ඉඩ ඇති / නැති බව :
03. අතුරු බෙදීමට ඉඩම් ඇත්නම් ඉඩ සැලසී ඇති ඉඩම භාගය :
04. අතුරු බෙදීමට ඉඩම් ඇත්නම් ඉඩ සැලසී ඇති ඉඩම බෙදුම් ඒකකය :
05. ඉඩමේ ඇතත් ඉදිකර ඇති නිවාස ගණන :
06. එක් එක් නිවාසයේ විස්තර :

නිවාස අංකය	දිග (අඩි)	පළල (අඩි)	විත්ති	වහලය	ඉදිකළ වර්ෂය (ආසන්න වශයෙන්)	පදිංචිකරු දීමනාපත්‍රලාභියාට ඇති දෘතීන්වය
01						
02						
03						
04						
05						

07. පළාත් පාලන ආයතනය විසින් අනුමත කර ඇති ඉඩම් බෙදුම් ඒකකය :
08. කිරීමේදී පදනම් කරගත් වියෝජන හේතු ඇත්නම් ඊ පිළිබඳ විස්තර :

ප්‍රාදේශීය ලේකම් / නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් (අන්තර් පළාත්)

(සැ. ප්‍ර. මෙම වාර්තාව සමඟ දීමනාපත්‍රය එවීම අවශ්‍ය නැත)

ප්‍රදානපත්‍රයේ කොන්දේසි
සංශෝධනය

අංක 2

මගේ අංක :-
200..... මස දින,
..... නාරියාලයේ දී.

ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ටාර්,

**1969 අංක 16 දරණ පනතින් හා 1981 අංක 27 දරණ ඉඩම්
සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත ඉඩම් සංවර්ධන ආඥා
පනතේ 19(4) වගන්තිය යටතේ නිකුත් කරන ලද ප්‍රදාන පත්‍රයක් ආපසු රුරයට
භාරදීම (සියාපදිංචි කිරීම)**

..... පළාත් සභාවේ,
දිස්ත්‍රික්කයේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ,
..... මාමු නිලධාරී වශයෙන්,
..... මුද්‍රිතයේ පදිංචි,

..... වන මම /
(.....)

..... වන මම / වන මම / අපි
(.....)

මා වෙත / අප වෙත ලැබී ඇති අංක දරණ ප්‍රදානපත්‍රයේ සඳහන් කොන්දේසි
සංශෝධනය කර නව ප්‍රදානපත්‍රයක් ලබාගැනීමේ පොරොන්දුව මා අද දින එකී
..... අංක දරණ ප්‍රදානපත්‍රය ආපසු මුද්‍රිතයේ ප්‍රදානපත්‍රවාදී කාර්යාලයේ
පන රුරයට භාරදීම. / භාරදෙමු.

එකී ඉඩමේ උපදේශිතය

.....
.....
.....
.....

ප්‍රදානපත්‍ර අංකය: තොර සියාපදිංචි අංකය:
.....

ඉහත නී ප්‍රදානපත්‍රය අද දින ආපසු භාර ගනිමි.

ප්‍රාදේශීය ලේකම් / නියෝජ්‍ය ලේකම් කාර්යාලය (අත්සන් ස්ථානය)

(ප්‍රදානපත්‍රකරු පවත්වා සිටි නම් අංක 2, 3 පිරවීම අවශ්‍ය නැත. ප්‍රදානපත්‍රකරු, මියයෑමේ නම් අංක 2,3
සම්පූර්ණ කරන්න. පරිත්‍යාගකයා හා දීමනාපත්‍රකරු යන දෙදෙනාම මියයෑමේ නම් අංක 2 පවත්වා
සම්පූර්ණ කරන්න.)

අලු ක්‍රම 3

ප්‍රධාන සේවක

ආක දරණ ඉඩම් සංවර්ධන ආඥා පනත

සටහන් නිකුත් කරන ලද ප්‍රදානපත්‍රයේ වරද නිවැරදි කිරීම

සි. සී. ඩී.

(ලිපිකරු)

වන මඩ

(ප්‍රදානපත්‍රකරුගේ / පවිත්‍රකරුගේ / නිකුත්කරුගේ ලිපිකරුගේ සම්පූර්ණ නම)

ග්‍රාම නිලධාරී වශයෙන්

ගමේ / ජනපදයේ රජයේ ඉඩම් කෙටසක් නිකුත් කළ බවට / ලැබී / ලැබීම වී ඇති බවත්, ඒ ඉඩම් කොටස වෙනුවෙන්
ලැබී ඇති ආක දරණ ප්‍රදානපත්‍රයේ අනෙකුත් වරද ඒ සමඟම
සටහන් කර ඇති ආකාරයට නිවැරදි විය යුතු බවත්, අන්වර්තයක් ලෙසට සටහන් කර ඇති ආකාරයට
එම වරද නිවැරදි කර දෙන ලෙස ඉල්ලා සිටිමි.

එහි ලෙස සටහන් වී ඇති ආකාරය.

.....
.....
.....

නිවැරදි කිරීමෙන් පසුව සටහන් විය යුතු ආකාරය.

.....
.....
.....

දිනය :

අත්සන

දිනය :

සාමාන්‍ය විනිශ්චයකරු වන ආකාරයට
නිල මුද්‍රාව

ස්ථානය :

ආමාණ 4

මගේ අංක :-
200..... මස දින,
..... නගරයේදී.

ප්‍රාදේශීය ලේකම් / නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් (අත්කර පළාත්)

ආක දරණ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කරන ලද ප්‍රදානපත්‍රයේ වරද නිවැරදි කිරීම.

ඉහත ආර්ථය සම්බන්ධයෙන් විසින් හා වෙන ඉදිකිරීම් කරනු ලබා ඇති ඉල්ලීමට අදාළ කරුණු නිවැරදිව, එම ඉල්ලීම ඉටුකර දීමෙන් මෙම ඉඩමට සම්බන්ධකම් ඇති කිසිවෙකුට හානියක් සිදු නොවන බවත්, මෙ හා සම්බන්ධ කිසියම් වංචාවක් සිදු වී නැති බවට සැහිල්කම පෙන්වන බවත්, ඉඩමේ අත්තිසා පිළිබඳ ආරවුලක් නැති බවත්, සහතික කරමින් ඉල්ලීම නිර්දේශ කර පහත සඳහන් ලියවිලි සමඟ සුදුසු කටයුතු සඳහා ඉදිරිපත් කරමි.

- 01. ඉල්ලුම් පත්‍රය.
- 02. ප්‍රදානපත්‍රයේ මුල් පිටපත.
- 03. උපපැන්න සහතිකය / පානික හැඳුනුම්පතේ සහතික පිටපත්.
(නම් නිවැරදි කළ යුතු අවස්ථා වලදී පමණි.)
- 04.
- 05.

.....
ග්‍රාම නිලධාරියා / ක්ෂේත්‍ර උපදේශකයාගේ අත්සන

දිනය :-

.....
ග්‍රාම නිලධාරියාගේ මුද්‍රාව

ජනපද නිලධාරී / ඉඩම් නිලධාරියාගේ නිර්දේශය.

ඉහත ඉල්ලීම නිර්දේශ කරමි.

.....
ජනපද නිලධාරී / ඉඩම් නිලධාරී

දිනය :-

මුල් අයිතිය සහතික කිරීම

ඇමුණුම 6

මගේ අංක :-
200..... මාස දින,
..... කාර්යාලයේදී.

ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්,
.....

1969 අංක 16 දරණ පනතින් හා 1981 අංක 27 දරණ ඉඩම් සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත ඉඩම් සංවර්ධන ආඥා පනතේ 19(4) වගන්තිය යටතේ නිකුත් කරන ලද ප්‍රදාන පත්‍රයෙහි මුල් අයිතිය සහතික කිරීම.

..... පළාත් සභාවේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ප්‍රාදේශීය ලේකම් / නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් (අන්තර් පළාත්) වන මාම, 1969 අංක 16 දරණ පනතින් සහ 1981 අංක 27 දරණ ඉඩම් සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත (46-1 වන අධිකාරිය 2) ඉඩම් සංවර්ධන ආඥා පනතේ විධිවිධාන වලට අනුකූලව නමින් නිකුත් කරන ලද අංක දරණ ප්‍රදාන පත්‍රයෙහි ප්‍රදානපත්‍රලාභියා වූ ඉහත නම සඳහන් තැනැත්තා මියයායෑ ඇති බව පිළිගත් බැවින් එහි එම දීමනාපත්‍රලාභියා වන වන යේ (දැරුණකරුගේ නම) (දැරුණකරුගේ නම) ට ඉහත සඳහන් අංකය දරණ ප්‍රදානපත්‍රයෙහි මුල් අයිතිය සහතික කිරීමට ආඥා 49 හා 72 වගන්ති යටතේ උරුම මෙහිත් සහතික කරමි. යථෝක්ත ප්‍රදානපත්‍රය ලියාපදිංචි කළ පත්ඉදිරිබේ මෙම මුල් උරුමය සහතික කිරීම ලියාපදිංචි කරන මෙන් කාරුණිකව දන්වා සිටිමි.

එම ප්‍රලේඛණය
.....
.....

02. මෙම ප්‍රදානපත්‍රයෙහි ලියා පදිංචිය පිළිබඳ විස්තර පහත දැක්වේ.

ප්‍රදානපත්‍ර අංකය	ලියාපදිංචි කළ අංකය	ලියාපදිංචි කළ දිනය
.....

03. මෙම ලිපියේ පිටපත් 03 ක් මේ සමඟ එවමි.
.....
..... ප්‍රාදේශීය ලේකම්/නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් (අන්තර් පළාත්)

ඇමුණුම 5

මගේ අංකය :
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය,
.....
.....

පළාත් ඉඩම් කොමසාරිස් / නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් (අන්තර් පළාත්)

රජයේ ඉඩම් ආඥා පනතේ 20 වගන්තිය යටතේ පනවා ඇති ඉඩම් නියෝග 210 වගන්තිය ප්‍රකාර ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කරන ලද ප්‍රදානපත්‍රයක් වරද නිවැරදි කිරීම.

දීමනාපත්‍ර අංකය :
ලියාපදිංචි අංකය : දිනය :

මෙ වරද සිදු වී ඇත්තේ පහත සඳහන් ආකාරයට බව මම නිශ්චය කරන අතර, එ සඳහා වගකිව යුත්තේ පහත සඳහන් අය / අයවලුන් බව නිර්ණය කරමි. එකී වරද සිදු වී ඇත්තේ අදාළ නිලධාරියාගේ / නිලධාරියාගේ නොසැලකිලිල නිසා බව / නොසැලකිලිල නිසා නොවන බව තවදුරටත් නිර්ණය කරන අතර, ඔවුන් සම්බන්ධව විනයානුකූලව ක්‍රියා කරමි / ක්‍රියා කිරීම අවශ්‍ය නොවේ.

වරද සිදු වී ඇති ආකාරය :
.....
.....
.....

මෙ සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් :
නම : පාහැර
01.
02.
03.

- පහත සඳහන් ලියවිලි අවශ්‍ය කටයුතු සඳහා අමුණා එවමි.
- 01. ඇමුණුම 3 දරණ ඉල්ලුම් පත්‍රය,
 - 02. ඇමුණුම 4 දරණ ක්ෂේත්‍ර පරික්ෂණ වාර්තාව,
 - 03. ප්‍රදානපත්‍රයේ මුල් පිටපත,
 - 04. ප්‍රදානපත්‍රයේ කාර්යාල පිටපත,
 - 05. ඉඩම් ලෙජරයේ සහතික පිටපතක්,
 - 06. බලපත්‍රයේ සහතික පිටපතක්.
 - 07. අදාළ පිහිටීමේ සහ කැබලි ලැයිස්තුවේ පිටපතක් (ඉඩම, මායිම් හෝ වසසරිය පිළිබඳ නිවැරදි කිරීමක් සම්බන්ධයෙන් පමණි)
 - 08. නාම වෙනස තහවුරු කරන ලියවිලි (නමේ වරදක් සම්බන්ධයෙන් නම පමණකි).
 - 01.
 - 02.
 - 03.

මෙම වරද නිවරද කිරීම කිරීමේදී කරමි.

.....
ප්‍රාදේශීය ලේකම්

ජීවිත භුක්තිය සහතික කිරීම

ඇමුණුම 7

මගේ අංක :
200..... මස දින,
..... කාර්යාලයේ දී.

ඉඩම හා දිස්ත්‍රික් රෙජිස්ටාර්,
.....

1969 අංක 16 දරණ පනතින් හා 1981 අංක 27 දරණ ඉඩම් සංවර්ධන (සංශෝධිත) පනතින් සංශෝධිත ඉඩම් සංවර්ධන ආඥා පනතේ 19(4) වගන්තිය යටතේ නිකුත් කරන ලද ප්‍රදාන පත්‍රයෙහි

ජීවිත භුක්තිය පැවරීම.

..... පළාත් සභාවේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, ප්‍රාදේශීය ලේකම් / නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් (අන්තර් පළාත්) වන මම, 1969 අංක 16 දරණ පනතින් සහ 1981 අංක 27 දරණ ඉඩම් සංවර්ධන (සංශෝධිත) පනතින් සංශෝධිත (464 වන අධිකාරිය වූ) ඉඩම් සංවර්ධන ආඥා පනතේ විධිවිධාන වලට අනුකූලව නමින්

(ලිඛනකරයාගේ නම)

නිකුත් කරන ලද පහත උපලේඛනයේ විස්තර කෙරෙන අතර දරණ ප්‍රදාන පත්‍රයෙහි ප්‍රදානපත්‍රලාභියා වූ ඉහත නම සඳහන් තැනැත්තා මියයාය ඇති බව පිළිගත් බැවින් එකී ගේ නීත්‍යානුකූල කලාපයා වන

(ලිඛනකරයාගේ නම)

..... නමින් එකී ප්‍රදානපත්‍රයෙහි ජීවිත භුක්තිය (ජීවිත භුක්තිකරුගේ නම) ඉඩම් සංවර්ධන ආඥා පනතේ 48 හා 48(අ) වගන්තිය යටතේ මෙයින් සහතික කරමි. සංවර්ධන ප්‍රදානපත්‍රය ලියාපදිංචි කළ පත්‍රලාභී මෙම සංවර්ධන ලියාපදිංචි කරන මෙන් කාරුණිකව අත්හැරී යිවිමි.

එකී උපලේඛනය

- ලකුණ :
- තැගෙනහිර :
- දකුණ :
- බස්නාහිර :

මෙම ප්‍රදානපත්‍රයෙහි පෙර ලියාපදිංචි පිළිබඳ විස්තර පහත දැක්වේ.

ප්‍රදානපත්‍ර අංකය	ලියාපදිංචි කළ අංකය	ලියා පදිංචි කළ දිනය
.....

මෙම ලිපිය පිටපත් 03 ක් මේ සමග එවමි.

ප්‍රාදේශීය ලේකම්/නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් (අන්තර් පළාත්)

ප්‍රදානය වලංගු නොවන බව ප්‍රකාශ කිරීම

ආදි. ක්‍රම 8

මගේ අංක :-
200..... මස දින,
..... කාර්යාලයේ දී.

ඉඩම් භා දිස්ත්‍රික් රෙජිස්ටාරය

1969 අංක 16 දරණ පනතින් හා 1981 අංක 27 දරණ ඉඩම් සංවර්ධන (සංශෝධිත) පනතින් සංශෝධිත ඉඩම් සංවර්ධන ආඥා පනතේ 19(4) වගන්තිය යටතේ නිකුත් කරන ලද ප්‍රදාන පත්‍රයක ප්‍රදානය වලංගු නොවන බව ප්‍රකාශ කිරීම.

..... පළාත් සභාවේ, ප්‍රාදේශීය ලේකම් කොමසාරිස්, ප්‍රාදේශීය ලේකම් / නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් (අන්තර් පළාත්) වන මම, 1969 අංක 16 දරණ පනතින් හා 1981 අංක 27 දරණ ඉඩම් සංවර්ධන (සංශෝධිත) පනතින් සංශෝධිත ඉඩම් සංවර්ධන ආඥා පනතේ 19(4) වගන්තිය යටතේ අතින් රහස්‍යව පත්‍රයක් වශින් 19..... මස දින අංකයන් නම අති අංක දරණ ප්‍රදාන පත්‍රය වෙත පහත උපදෙරුවන් අනුව ඇති ඉඩම් සඳහා ප්‍රදානය කොට දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ටාරයේ කාර්යාලයේ අංක යටතේ දින ලියාපදිංචි කරනු ලැබ ඇතත්, අතින් රහස්‍යව පත්‍රයක් වශින් එකී ප්‍රදානපත්‍රය අත්සන් කළ දිනට පෙරාතුව ඉහත කී ප්‍රදානපත්‍රය වූ යන අය මිය ගොස් ඇති බව ඇත් පෙනී යාම නිසා එම ප්‍රදානය වලංගු කිරීමට පළාත් ඉඩම් කොමසාරිස්ගේ / ඉඩම් කොමසාරිස් සභාවලින් අංක හා දිනැති ලිපියෙන් අනුමැතිය දී ඇති බව මෙයින් ප්‍රකාශ කරමි.

.....
ප්‍රදානපත්‍ර අංකය ලියාපදිංචි කළ අංකය ලියාපදිංචි කළ දිනය

මෙම ලිපියේ පිටපත් 3 ක් මා සමඟ එවමි.

..... ප්‍රාදේශීය ලේකම්/නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් (අන්තර් පළාත්)